

සීමාසහිත ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව - 2015

සීමාසහිත ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ (“බැංකුවේ”) 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරු වල සාරාංශයකින් සමන්විත 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මෙම වාර්තාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාරව නිකුත් කරනු ලැබේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ (“මණ්ඩලයේ”) වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000 – 1800) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම් වලට අදාළ වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරුකිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස බැංකුවේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් බැංකුවේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් හා උචිත බව මාගේ විශ්වාසයයි.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මතය

මූල්‍ය ප්‍රකාශන වලින් 2015 දෙසැම්බර් 31 දිනට බැංකුවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ගිණුම්කරණ අඩුපාඩු

(අ) භානිකරණය ගණන් බැලීම සහ ණය සඳහා ප්‍රතිපාදන

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) බැංකුව විසින් සාමූහික භානිකරණ අගය සඳහා පැහැර හැරි ණය මත අලාභ අනුපාතය ලෙස සියයට 20 ක් යොදාගෙන තිබුණද එය කිසිදු ගණනය කිරීමක් මත පදනම් වී නොතිබුණි.
- (ii) රු.517,356,607 ක් වූ ණය හා අත්තිකාරම් මත ලැබිය යුතු පොළීය සාමූහික භානිකරණය ගණනය කිරීමේදී බැංකු විසින් සැලකිල්ලට ගෙන නොතිබුණි.

(ආ) මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණු රු.91,117,122 ක් වූ දේපල, පිරිසත හා උපකරණ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) ඇතැම් පරිගණක මෘදුකාංග බැංකුව විසින් පරිගණක උපාංග ලෙස පොදු ලෙජරයෙහි වර්ගීකරණය කර තිබුණි. 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන අනුව, පරිගණක උපාංග ගිණුමේ ඇතුළත් පරිගණක මෘදුකාංග අස්පාඨය වත්කම් ලෙස නැවත වර්ගීකරණය කර තිබුණි. එසේ වුවත් අදාළ සටහන් 2015 දෙසැම්බර් 31 දින දක්වාම පොදු ලෙජරයෙහි දක්වා නොතිබුණි. මෙම නිසා පරිගණක උපාංගවල ආරම්භක ශේෂය සහ එහි සමුච්චිත ක්ෂය ප්‍රමාණය රු.10,927,698 කින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ii) 2015 වර්ෂයේ මිලට ගෙන තිබුණු රු.3,960,630 ක් වූ පරිගණක මෘදුකාංග පොදු ලෙජරයෙහි පරිගණක උපාංග ගිණුමට ඇතුළත් කර තිබුණි. තවද, සමාලෝචිත වර්ෂය සඳහා වූ රු.2,255,276 ක ක්‍රමක්ෂය මූල්‍ය ප්‍රකාශනවලට අයකර තිබුණි. එසේ වුවත්, නිවැරදි ගිණුම් සටහන් සමාලෝචිත වර්ෂය අවසානයේදී පවා ගිණුම්වලට ඇතුළත් කර නොතිබුණි.

(ඇ) 2015 දෙසැම්බර් මාසයට අදාළව ගණනය කරන ලද රු.817,979 ක ජාතිය ගොඩනැගීමේ බද්ද ගිණුම්වලට ඇතුළත් කර නොතිබුණි.

(ඈ) වෙනත් වගකීම් යටතේ වර්ගීකරණය කර තිබුණු උපචිත වියදම්වලට අදාළව පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය විය.

- (i) වැරදි සටහන් තැබීම් හේතුවෙන් පොළොන්නරුව ශාඛාවේ ශාඛා මූල්‍ය ගිණුමේ විවිධ ණයහිමි ශේෂයෙහි රු.732,752 ක හර ශේෂයක් පෙන්නුම් කෙරුණි.
- (ii) රු.1,235,669 ක් වූ ගනුදෙනුකරුවකුගේ හඳුනා නොගත් තැන්පතුවක් උපචිත වියදම් යටතේ දක්වා තිබුණි. මෙම ගනුදෙනුකරුවාගේ තැන්පතුව හඳුනා ගැනීමට සහඥ අනුව ගිණුම් තැබීමට අවශ්‍ය විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දී නොමැති බව තවදුරටත් නිරීක්ෂණය විය.

- (ඉ) 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවල නෛතික ගාස්තු හා කොමිස් මුදල් මත ගෙවිය යුතු එකතුව රු. 638,912 ක එකතු කළ අගය මත බද්ද (එ.අ.බ) අනෙකුත් වත්කම් යටතේ වර්ගීකරණය කර තිබුණු අතර එය සමාලෝචිත වර්ෂය තුලදී හෝ නිරවුල් කර නොතිබුණි.
- (ඊ) අනෙකුත් වත්කම් යටතේ වර්ගීකරණය කර තිබුණු තැන්පතු හා පෙර ගෙවීම් ගිණුම්වලට අදාළව පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.
 - (i) වෙස්ටන් යුනියන් ලැබිය යුතු ගිණුමේ රු.867,035 ක සෘණ ශේෂයක් දැක්වුණු නමුත් එයට හේතුවූ කරුණු පැහැදිලි නොකෙරුණි.
 - (ii) කුලී ඉදිරි ගෙවීම් හා කොළඹ කුලී තැන්පතු නම් වූ ලෙජර් ගිණුම් දෙකෙහි, එයට සමාන ගනුදෙනු එනම්, ආපසු ගෙවිය යුතු කුලී තැන්පත් සහ කුලී ඉදිරි ගෙවීම් සඳහා වෙනමම ගිණුම් පවත්වා ගැනීමෙන් තොරව සටහන් කර තිබුණි.
 - (iii) කල්බදු සමාගමකට ගෙවන ලද අත්තිකාරම් රු.749,812 ක අත්තිකාරම් මුදලක් අදාළ කල්බදු ගිවිසුම අවසන් වීමෙන් පසුවද, ලැබිය යුතු මුදලක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි. එසේම, මෙම මුදල සනාථ කිරීම සඳහා වූ ලිඛිත සාක්ෂි විගණනය වෙත ඉදිරිපත් නොකෙරුණි.
 - (iv) ප්‍රධාන කාර්යාලයේ ගොඩනැගිලි හිමිකරු වෙනුවෙන් ගෙවන ලද රු.390,680 ක මුද්දර ගාස්තුව 2015 නොවැම්බර් මාසයේ බදුකුලී වියදමට හිලව් කර නොතිබුණි.
 - (v) මුද්දර යටතේ ගිණුම්ගත කර තිබුණු රු.213,645 මුදලේ නිවැරදිභාවය සනාථ කිරීමට අදාළ ලිඛිත සාක්ෂි ඉදිරිපත් නොකෙරුණි.
- (උ) පොදු ලෙජරයෙහි දක්වා තිබුණු පාරිභෝජන ද්‍රව්‍ය, ලිපිද්‍රව්‍ය සහ ප්‍රවර්ධන අයිතමයන්ට අදාළ ශේෂයන් සහ 2015 දෙසැම්බර් 31 දිනට ප්‍රධාන කාර්යාලය පවත්වා තිබුණු නොග සත්‍යාපන වාර්තා අතර එකතුව රු.6,826,769 ක වෙනසක් නිරීක්ෂණය විය.
- (ඌ) බැංකුවේ ජංගම ගිණුමකට අදාළව පිළියෙල කර තිබුණු බැංකු සැසඳුම් ප්‍රකාශනයට අනුව, සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂවලට අදාළව ගැලපිය යුතුව තිබුණු රු.1,161,647 ක් 2015 දෙසැම්බර් 31 දිනදී හෝ මුදල් පොතේ ගලපා නොතිබුණි.
- (එ) 2015 වර්ෂය සඳහා පිළියෙල කර තිබුණු බෝග රක්ෂණ බදු ගෙවීම් වාර්තාවට අනුව, රු.2,036,236 ක මුදලක් බෝග රක්ෂණ බදු වියදම් ලෙස ආදායම් ප්‍රකාශනයට ගැලපිය යුතුව තිබුණි. එසේ වුවත්, රු.1,697,420 ක් පමණක් ආදායම් ප්‍රකාශනයට ගලපා තිබුණු අතර වෙනස වූ රු.338,816 සඳහා මූල්‍ය ප්‍රකාශනවල ප්‍රතිපාදන සිදුකර නොතිබුණි.

2.2.2 හඳුනානොගත් වෙනස්කම්

පහත සඳහන් හඳුනානොගත් වෙනස්කම් නිරීක්ෂණය විය.

- (i) බැංකු උපකාරක පද්ධතියේ (Bank mate System) හඳුනා නොගත් ගැටලු හේතුවෙන් අන්තර් බැංකු ජංගම ගිණුමේ රු.1,954,056 ක ශේෂයක් තිබුණු අතර මෙම ගැටලුව සම්බන්ධව බැංකුවල මෘදුකාංග සමාගමට දන්වා තිබුණි.

- (ii) නිෂ්කාශන පාලන ගිණුමේ සහ රැස් කිරීම සඳහා යැවූ චෙක්පත් ගිණුම අතර රු.348,400 ක වෙනසක් නිරීක්ෂණය විය.
- (iii) ඉකුත් වර්ෂයේ සැසඳීම් ප්‍රකාශය අනුව, පිළිවෙලින් පොලොන්නරුව ශාඛා 2 ගිණුම හා ප්‍රධාන කාර්යාලයේ ගිණුම් අතර සහ කොළඹ ශාඛා 2 ගිණුම හා ප්‍රධාන කාර්යාලයේ ගිණුම් අතර පිළිවෙලින් රු.3,749,758 ක හා රු.774,318 ක ගැලපුම් නොකළ ශේෂයන් නිරීක්ෂණය විය. එසේම, මෙම වාර්තාවේ දිනය දක්වාම මෙකී ශේෂයන් ගලපා නොතිබුණි.
- (iv) ප්‍රධාන කාර්යාලයේ හා කොළඹ ශාඛා 2 ගිණුම අතර සැසඳීම් කිරීමේදී රු.2,000,000 ක වැරදි සටහනක් විය.
- (v) මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණු දේපල, පිරියත හා උපකරණවල ශුද්ධ අගය හා ස්ථාවර වත්කම් ලේඛණය අතර රු.1,256,364 ක වෙනසක් නිරීක්ෂණය විය.

2.2.3 ලිඛිත සාක්ෂි නොවීම

රු.1,432,019 ක් වූ එස්.එම්.ඊ. ණයගැතියන්ට අදාල ඉන්වොයිසි විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

2.2.4 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණවලට යොමුව

අනුකූල නොවීම

2007 අංක 07 දරන සමාගම් පනතේ 56 වගන්තිය

2015 වර්ෂයේ ලාභාංශ බෙදා දීමට පෙර බැංකුව විසින් නුඹුන්වත් බව පිළිබඳ පරීක්ෂාව සිදුකර නොතිබුණි.

2007 අංක 12 දරන බැංකු පනතේ 3 (2) වගන්තිය හා ව්‍යවස්ථාපිත පාලනය සඳහා වූ බලපත්‍ර ලාභ විශේෂිත බැංකු සඳහා වූ මඟ පෙන්වීම

උපුටා දක්වන ලද මඟ පෙන්වීම අනුව, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සංඛ්‍යාව 7 කට අඩු නොවිය යුතුය. එසේ වුවත්, සභාපතිවරයාද ඇතුළුව අධ්‍යක්ෂ මණ්ඩලයේ 2015 වර්ෂයේ සාමාජික සංඛ්‍යාව 05 දෙනෙකු විය.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා බැංකුවේ මෙහෙයුම් කටයුතුවල ප්‍රතිඵලය රු.192,745,957 ක බදු පෙර ලාභයක් වූ අතර ඊට අනුරූපී ඉකුත් වර්ෂයේ බදු පෙර ලාභය රු.178,655,721 ක් වූයෙන් ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.14,090,236 ක් හෙවත් සියයට 7.8 ක වර්ධනයක් පෙන්නුම් කෙරුණි. පසුගිය වර්ෂයට සාපේක්ෂව බැංකුවේ පොළී ආදායම සහ අනෙකුත් මෙහෙයුම් ආදායම් පිළිවෙලින් රු.19,364,609 කින් සහ රු.31,260,902 කින් ඉහල යාම මෙකී මූල්‍ය ප්‍රතිඵලයෙහි වර්ධනයට මූලික වශයෙන් බලපා තිබුණි.

3.2 බැංකුවේ එකතු කළ අගය

සමාලෝචිත වර්ෂයේ ලාභය රු.192,745,957 ක් වුවත්, එකතු කළ අගය රු.403,938,936 ක් වූ අතර ඉකුත් වර්ෂයේ සියයට 33 ක් වූ එකතු කළ අගයෙහි අඩුවීම සමඟ සසඳන විට මෙය සියයට 13 ක වර්ධනයකි. ශුද්ධ ලාභය හා පෞද්ගලික පඩිනඩි පිළිවෙලින් රු.14,090,236 කින් සහ රු.28,209,403 කින් වැඩිවීම මෙම එකතු කළ අගයෙහි වැඩිවීමට මූලිකව බලපා තිබුණි.

2012 සිට 2014 දක්වා වූ මූල්‍ය වර්ෂයන්වල එකතු කළ අගයෙහි ක්‍රමානුකූල අඩුවීමක් නිරීක්ෂණය විය. එසේ වුවත්, ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී මූල්‍යමය එකතු කළ අගය 2015 වර්ෂයේදී සියයට 13 කින් වර්ධනය වී තිබුණි. බැංකුවේ පුනරාවර්තන ගනුදෙනුවක් නොවන විදේශ විනිමය ප්‍රත්‍යාගණන ලාභය සැලකිල්ලට නොගත්තේ නම් ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී මූල්‍යමය එකතු කළ අගයේ වැඩිවීම සියයට 05 කට සීමා වීමට ඉඩ තිබුණි.

3.3 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

ඉදිරිපත් කරන ලද තොරතුරුවලට අනුව, ඉකුත් වර්ෂයට හා සමාලෝචිත වර්ෂයට අදාළ බැංකුවේ ඇතැම් වැදගත් ගිණුම්කරණ අනුපාත බැංකු අංශයේ විශේෂිත අනුපාත සමඟ සසඳා පහත දැක්වේ.

දර්ශකය	අංශ (බලපත්‍රලාභී විශේෂිත බැංකු)	අනුපාත 2015	2014
-----	-----	-----	-----
	%	%	%
ලාභදායීත්ව අනුපාත			

ශුද්ධ ලාභ අනුපාතය	16.1	28.85	30.38
ශුද්ධ පොලී ආන්තිකය	3.8	6.90	6.93
පොළී ආදායමට ශුද්ධ පොළී ආදායම	38.1	88.91	89.42
මුළු ආදායමට පොළී නොවන ආදායම	10.9	5.35	0.62
පොළී ආදායමට පොළී පිරිවැය	61.9	11.09	10.58
මෙහෙයුම් වියදමට සේවක මණ්ඩල පිරිවැය	52.1	54.94	47.59
සාමාන්‍ය වත්කම් මත ඉපයීම්	1.6	2.36	2.39
ස්කන්ධය මත ප්‍රතිලාභ	16.1	4.00	3.98
කොටසක ඉපයීම්	-	5.34	4.95
ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය			

(i) ස්තර i (Tier i)	19.7	69.35	74.29
(ii) ස්තර ii (Tier ii)	18.2	69.92	74.72
ද්‍රවශීලතා අනුපාත			

ද්‍රවශීලතා වත්කම් අනුපාතය (අවමය සියයට 20)	67.9	888.2	1146.20
වත්කම් ගුණත්වය			

අක්‍රීය අත්තිකාරම් අනුපාතය	6.4	35.2	44.6

මේ සම්බන්ධව පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) බැංකුවේ මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය සියයට 69.92 ක් වන අතර එය අවම අවශ්‍යතාවය වන සියයට 10 ක ප්‍රමාණයට වඩා ඉතා ඉහළ අගයක් ගෙන තිබුණි.
- (ii) බලපත්‍රලාභී විශේෂ බැංකුවල පොලී ආන්තිකය වූ සියයට 3.8 සමඟ සැසඳීමේදී බැංකුවේ සියයට 6.90 ක ඉහළ ආන්තිකයක් 2015 දෙසැම්බර් 31 දිනට වාර්තා විය. සාමාන්‍ය අඩු පිරිවැයක් සහිත ණය ගැනුම්වල වාසිය ගනුදෙනුකරුවන් වෙත විතැන් කිරීමට බැංකුව අපොහොසත් වී ඇති බව මේ මඟින් පෙන්නුම් කෙරුණි.
- (iii) බැංකුවේ මුළු ආදායමට පොලී නොවන ආදායමෙහි දායකත්වය සියයට 5.35 ක් පමණක් වූ අතර එය බලපත්‍රලාභී විශේෂිත බැංකුවල සාමාන්‍ය අනුපාතය වූ සියයට 10.9 වඩා කැපී පෙනෙන අඩු අගයක් විය. මේ අනුව, බැංකුව පොලී ආදායම් කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති බැවින් පොලී ආදායම්වල වෙනස් වීම ආදායමට අහිතකර ලෙස බලපෑ හැකිය.
- (iv) 2015 දෙසැම්බර් 31 දිනට අක්‍රීය ණය අවම අනුපාතය සියයට 35.2 ක ඉහළ අගයක පැවති අතර එය බලපත්‍රලාභී විශේෂ බැංකුවල සාමාන්‍ය අගය වූ සියයට 6.4 ට වඩා ඉතා ඉහළ අගයක් විය.
- (v) 2015 දෙසැම්බර් 31 දිනට වාර්තා වූ ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය සියයට 888.2 ක් වූ අතර එය අවම අවශ්‍ය අනුපාතය වූ සියයට 2 ට වඩා ඉතා ඉහළ අගයක් ගෙන තිබුණි. වැඩි ස්ඵලදායීත්වයක් සහිත ප්‍රභවයන්වල ආයෝජනය නොකර අධික ද්‍රවශීල වත්කම් ප්‍රමාණයක් ලබා ගැනීම මෙම තත්ත්වයට හේතු වී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

සීමාසහිත ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ මූලික අරමුණුවලට අනුව, කාලීන හා ඉතිරි කිරීමේ තැන්පත් භාර ගැනීම, ප්‍රාදේශීය , ජාතික හා ජාත්‍යන්තර මට්ටම්වලින් ව්‍යවසායකත්වය ශක්තිමත්කිරීම, මූල්‍ය කල්බදු ව්‍යාපාර පවත්වාගෙන යාම සහ භාණ්ඩ උකස් ගැනීමේ ව්‍යාපාරයෙහිතිරත වීම යන කටයුතු කෙරෙහි බැංකුවේ මූලික අවධානය යොමුකර තිබුණි. බැංකුවේ මූලික අරමුණු සමඟ සැසඳීමේදී, 2015 වර්ෂය තුළ බැංකුවේ කාර්යසාධනය සම්බන්ධව නිරීක්ෂණය වූ කරුණු සාරාංශකර පහත දැක්වේ.

(අ) මෙහෙයුම් කාර්යසාධනය

මුළු පොලී ආදායමෙන් ණය හා අන්තිකාරම් සහ කල්බදුවලින් ලද පොලී ආදායම සියයට 46 ක් නිරූපණය කෙරුණි. බැංකුවේ ආයෝජන මත පොලී ආදායම සියයට 46 ක් නිරූපණය කෙරුණි. බැංකුවට ආයෝජන මත පොලී ආදායම් සහ විදේශ විනිමය ප්‍රත්‍යාගණන ලාභවලින් පිළිවෙලින් රු.370,911,903 ක් හා රු.28,699,749 ක් ඉපයීමට නොහැකි වූයේ නම් සමාලෝචිත වර්ෂයේදී බැංකුව රු.136,287,708 ක මෙහෙයුම් අලාභයක් ලැබීමට ඉඩ තිබුණි.

(ආ) තැන්පත්

බැංකුවට ලැබුණු ගනුදෙනුකරුවන්ගේ තැන්පත් ප්‍රමාණය රු.520,106,852 ක් වූ අතර එය බැංකුවේ ණය කලඹින් සියයට 13 ක් පමණක් නියෝජනය කෙරුණි.

(ඇ) ණය කළඹ

ණය ලබාදීම මඟින් ප්‍රාදේශීය , ජාතික සහ ජාත්‍යන්තර මට්ටම්වලින් ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම බැංකුවේ මූලික අරමුණු වුවද එයට පටහැනිව බැංකුව ප්‍රධාන වශයෙන් ආයෝජන පිළිබඳ අවධානය යොමුකර තිබුණු අතර එය මුළු වත්කම්වලින් සියයට 66 ක් නියෝජනය කෙරුණි. එසේම ණය සහ අත්තිකාරම් (ශුද්ධ භානිකරණ ප්‍රතිපාදන සහ අවිනිශ්චිත පොළී අඩුකළ) මුළු වත්කම්වලින් සියයට 31 ක් නියෝජනය කෙරුණි. අනෙක් අතට, ඉහල තත්ත්වයකින් යුතු වත්කම් වෙනුවට බැංකුව අඩු සඵලදායීත්වයක් සහිත ආයෝජනවලට නැඹුරු වී තිබුණි.

4.2 මෙහෙයුම් කටයුතු

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව, ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ 2011 ජූලි 26 දින පවත්වන ලද රැස්වීමේ සාකච්ඡා සටහන්වලට අනුව, අධික ණය අවදානම අවමකර ගැනීම සඳහා තනි ගනුදෙනුකරුවෙකුට ලබාදිය හැකි උපරිම ණය ප්‍රමාණය රු.මිලියන 20 කට සීමා කිරීමට තීරණය කර තිබුණි. එසේ වුවත්, ගනුදෙනුකරුවන් තිදෙනෙකුට ඉහත ණය සීමාව ඉක්මවා රු.මිලියන 134 ක ණය ලබාදී තිබුණි. මෙම ණයවලින් 2015 දෙසැම්බර් 31 දිනට හිඟහිටි ණය ශේෂය රු.මිලියන 108 ක් විය.

(ආ) බැංකුව විසින් තඹුන්තේගම සහ අකුරැස්ස ප්‍රදේශවල සභායක සේවාවන් ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් (ශ්‍රී.ලං.ම.බැ.) 2015 දෙසැම්බර් මාසයේදී අනුමැතිය ඉල්ලා තිබුණි. එසේ වුවත්, මහබැංකුවේ අනුමැතියෙන් තොරව තඹුන්තේගම සභායක සේවාව ආරම්භ කර තිබුණි. මේ අතරතුර විසඳිය යුතු හා සලකා බැලිය යුතු බොහෝ අධීක්ෂණ කටයුතු හේතුකොට ගෙන අනුමැතිය ලබා නොදෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2016 මුල් භාගයේදී දන්වා තිබුණි. ඔවුන් විසින් එම ප්‍රදේශවල පිහිටුවා ඇති සභායක සේවාවන් නිබේනම් ඒවා වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා තිබුණු අතර ඕනෑම ප්‍රදේශයක ඇති සභායක සේවා සහ ජංගම සේවා යොදාගෙන පවත්නා ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමෙන් තොරව බැංකු මෙහෙයුම් කරගෙන යන ලෙස දන්වා තිබුණි. ඉහත සේවාවන් පවත්වාගෙන යාම ශ්‍රී ලංකා මහ බැංකුව 2016 සැප්තැම්බර් 05 දිනැති ලිපිය මඟින්ද තවදුරටත් ප්‍රතික්ෂේප කර තිබුණි. එසේ වුවත් මෙම සභායක සේවාවන් තවදුරටත් ක්‍රියාත්මකව පවත්නා බව නිරීක්ෂණය විය.

(ඇ) ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂවරයා විසින් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා වෙත යොමුකර තිබුණු 2016 මාර්තු 24 දිනැති ලිපිය මඟින් බැංකුවේ සභාපතිවරයා පත් කිරීම ප්‍රතික්ෂේප කරන බව දන්වා තිබුණි. එසේම, 2016 සැප්තැම්බර් 02 දිනැති ලිපිය මඟින් ඔහු බැංකුවේ සභාපතිවරයා ලෙස පත් කිරීම ප්‍රතික්ෂේප කළ බව මුදල් මණ්ඩලය විසින් සනාථ කර තිබුණි.

(ඈ) සමාලෝචිත වර්ෂයේ දින 03 ක් තුළ (2015 දෙසැම්බර් 29, 2015 දෙසැම්බර් 30 සහ 2015 දෙසැම්බර් 31) ගනුදෙනුකරුවන් 11 දෙනෙකු ඔවුන්ගේ නම්වලින් රු.මිලියන 50.6 ක ස්ථාවර තැන්පතු ආරම්භ කර තිබුණු අතර වෙන්නප්පුව ශාඛාව මඟින් මෙම තැන්පත්වලට එරෙහිව රු.මිලියන 45.54 ක් හෙවත් සියයට 90 ක ණය ප්‍රදානය කර තිබුණි. එසේ වුවත්, මෙම තැන්පතු ආරම්භ කර දින කීපයකට පසුව තැන්පතු නැවත ලබාගෙන ණය බේරුම් කර තිබුණි. (2016 ජනවාරි 07 සහ 2016 ජනවාරි 11)

බැංකු ශාඛාව මඟින් 2015 වර්ෂය තුළදී ඇතිකර තිබුණු මුළු තැන්පත් සහ ලබාදී තිබුණු ණය ප්‍රමාණය සලකා බැලීමේදී තැන්පතුවලින් සියයට 83 ක් සහ ලබා දී තිබුණු ණයවලින් සියයට

23 ක් අසාමාන්‍ය ලෙස දෙසැම්බර් මාසයේදී සිදුකර තිබුණු බව නිරීක්ෂණය විය. මෙම ගනුදෙනු මඟින් භෞතික වශයෙන් මුදල් සංසරණය වීමක් සිදුවී නොතිබුණු අතර නව තැන්පත් හා අත්තිකාරම් ඇති කිරීම මඟින් ශාඛාවේ කාර්යසාධනය ඉහල නංවා පෙන්වීම සඳහා මේ අනුව ක්‍රියාකර ඇති බව පෙනී යයි.

(ඉ) තෝරාගත් අක්‍රීය ගනුදෙනුකරුවන් 15 දෙනෙකුට අදාළව සිදුකරන ලද සත්‍යාපනයේදී පහත කරුණු අනාවරණය විය.

- (i) මෙම සියලුම ණය 2006-2014 කාලපරිච්ඡේදය තුළ ප්‍රදානය කර තිබුණු අතර පසුව මෙම ණය අලාභ ගණය යටතේ වර්ග කර තිබුණි.
- (ii) 2015 දෙසැම්බර් 31 දිනට හිඟහිටි ණය රු.මිලියන 576.90 ක් වූ අතර මෙය සමස්ථ අක්‍රීය ණය ප්‍රමාණයෙන් සියයට 51 ක් නියෝජනය කෙරුණි.
- (iii) ඉහත ණය සඳහා හිඟහිටි සමස්ථ පොළී ප්‍රමාණය රු.මිලියන 326.80 ක් විය.
- (iv) නීතිමය කටයුතු ආරම්භ කර තිබුණද ණය ලබාදීමේ ක්‍රියා පටිපාටියෙහි ඇති අඩුපාඩු හේතුවෙන් මෙම ණය අයකර ගැනීම අවිනිශ්චිත විය.
- (v) ණය ගෙවීම් පැහැරහැරී ගනුදෙනුකරුවන් 14 දෙනෙකුට විරුද්ධව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.

(ඊ) තෝරාගත් සක්‍රීය ගනුදෙනුකරුවන් තිදෙනෙකු (2006-2014 කාලය තුළදී ප්‍රදානය කළ ණය) සහ තවත් සක්‍රීය ගනුදෙනුකරුවන් 8 දෙනෙකු (2015 වර්ෂයේදී ප්‍රදානය කළ ණය) සම්බන්ධව කරන ලද නියැදි විගණන පරීක්ෂාවේදී පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය. මෙම තෝරාගත් ගනුදෙනුකරුවන්ගේ 2015 දෙසැම්බර් 31 දිනට හිඟහිටි ණය රු.මිලියන 67.4 ක් විය.

- (i) ණය ලබා ගැනීම සඳහා උකස්කර තිබුණු දේපල රජයෙන් කල්බදු පදනම මත ලබාගත් දේපල වුවත්, ණය ලබාගත් පුද්ගලයන් සහ රජය අතර ඇති කරගත් කල්බදු ගිවිසුම් විගණනයට ඉදිරිපත් නොකෙරුණි.
- (ii) මූලික උකස් බැඳුම්කර, උකස් කළ දේපල රක්ෂණය කිරීම්, ඉඩම් රෙජිස්ට්‍රාර් නිකුත් කළ උධෘත, උකස් දේපල පරීක්ෂා කිරීමේ වාර්තා, පසු පරීක්ෂණ වාර්තා, ජාතික හැඳුනුම්පත්වල සහතික කළ පිටපත්, ව්‍යාපෘති යෝජනා සහ ඇපකරුවන් සම්බන්ධව ණය තොරතුරු කාර්යාංශය නිකුත් කළ වාර්තා විගණනයට ඉදිරිපත් නොකෙරුණි.
- (iii) ණය තොරතුරු කාර්යාංශය මඟින් නිකුත් කර තිබුණු සතුටුදායක නොවන කොන්දේසි මත ණය නිකුත් කර තිබුණි.
- (iv) ගනුදෙනුකරුවන් විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන බැංකුවට ඉදිරිපත් කර නොතිබුණි.
- (v) උකස් බැඳුම්කර ලියාපදිංචි කිරීම සඳහා බැංකුව සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට ඉදිරිපත් කර නොතිබුණි.
- (vi) අසම්පූර්ණ ණය අයදුම්පත් සහ ඇපකර ප්‍රකාශ දක්නට තිබුණි.
- (vii) ණය දීර්ඝ කිරීම්, පොළී අනුපාත අඩු කිරීම සහ ණය අනුමත කිරීම යන කටයුතු සඳහා සභාපතිවරයාගේ මැදිහත් වීම් නිරීක්ෂණය විය.

(viii) වැටුප් ප්‍රේෂණ තොරතුරු අසම්පූර්ණ විය.

(ix) ණය ආරක්ෂණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර නොතිබුණි.

(එ) 2007 ජනවාරි 22 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුව, වසා දමන ලද කර්මාන්ත ශාලා නැවත ප්‍රතිව්‍යුහගත කිරීමට උපයෝජනය කිරීම පිණිස රු.මිලියන 2,000 ක මුදලක් මුදල් අමාත්‍යාංශයෙන් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබුණි. මෙයින් රු.මිලියන 750 ක් මුදල් අමාත්‍යාංශය ලබාදී තිබුණු අතර 2015 දෙසැම්බර් 31 දිනට රු.මිලියන 174.23 ක් මුදල් අමාත්‍යාංශයට ගෙවිය යුතුව තිබුණි. මේ සම්බන්ධව පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(i) වර්ෂ 01 ක සහන කාලයක් සහිත හා වර්ෂ 10 කින් ගෙවා නිම කළ යුතු දළ වශයෙන් රු.මිලියන 750 ක මුදලක් ට්‍රයි ස්ටාර් ඇපරල් එක්ස්පෝට් (පෞද්ගලික) සමාගම වෙත ලබාදීමට මුදල් අමාත්‍යාංශය විසින් බැංකුවට උපදෙස් දී තිබුණි. ඒ අනුව රු.මිලියන 700 ක මුදලක් සමාලෝචිත වර්ෂය තුළදී ට්‍රයි ස්ටාර් ඇපරල් එක්ස්පෝට් (පෞද්ගලික) සමාගම වෙත ප්‍රදානය කර තිබුණි. එසේ වුවත්, බැංකුව විසින් සමාන්තර ඇප ලබා ගැනීමට ණය ලබාදීමට පෙර කටයුතු කර නොතිබුණි.

(ii) 2015 දෙසැම්බර් 31 දිනට මෙම ණය මුදලින් හිඟහිටි ණය ප්‍රමාණය රු.මිලියන 555.76 ක් වූ අතර බැංකුවේ නීති දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව, මෙම සමාගමේ අඛණ්ඩ පැවැත්ම අවිනිශ්චිත බැවින් ණය ඇපකර ගැනීමේ හැකියාවද අවිනිශ්චිත තත්ත්වයක පැවතුණි.

(ඒ) සඵලදායී අරමුදල් කළමනාකරණ උපකාරකයක් ලෙස අනුමත ආයෝජන ප්‍රතිපත්තියක් බැංකුව විසින් ක්‍රියාත්මක කර නොතිබුණි.

(උ) මඩකලපුව බැංකු ශාඛාව වෙනත් ස්ථානයට රැගෙන ගොස් තිබුණද, කුලියට ලබාගෙන තිබුණු ගොඩනැගිල්ල සඳහා ගෙවා තිබුණු ආපසු ගෙවිය යුතු රු.225,000 ක තැන්පත් මුදල ලබා ගැනීමට කටයුතු කර නොතිබුණි.

4.3 දෘශ්‍යමාන වංචනික ස්වභාවයේ ගනුදෙනු

බැංකුවේ වෙන්තප්පුව ශාඛාවට අදාළව කරන ලද නියැදි විගණන පරීක්ෂාවේදී, ගනුදෙනුකරුවන්ගේ අත්සන් වංචනික ලෙස යොදා රු.738,138 ක මුදලක් නිලධාරීන් විසින් ලබාගෙන තිබුණු බව නිරීක්ෂණය විය.

4.4 මානව සම්පත් කළමනාකරණය

මේ සම්බන්ධව පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) 2015 ජනවාරි 01 දින සිට 2016 මාර්තු 03 දක්වා කාලපරිච්ඡේදය තුළදී සේවකයන් 64 දෙනෙකු බැංකුවට බඳවාගෙන තිබුණි. මෙයින් සේවකයන්ගෙන් 21 දෙනෙකු අදාළ තනතුරු සඳහා සපුරා තිබිය යුතු අවම අධ්‍යාපන සුදුසුකම් ලබාගෙන නොතිබුණි.

(ආ) බලපත්‍රලාභී විශේෂිත බැංකු පාලනයට අදාළවන 2007 අංක 12 දරන බැංකු පනතට අනුව, බැංකුවේ ප්‍රධාන කළමනාකරණ තනතුරු දරන නිලධාරියා සෘජුව අධීක්ෂණය කිරීම හෝ වෙනත් කුමන හෝ විධායක රාජකාරියක නිරතවීමට බැංකුවේ සභාපතිවරයා සිදු නොකළ යුතුය. එසේ වුවත් ඉහත සඳහන් කාලපරිච්ඡේදය තුළ ලබාදී තිබුණු පත්වීම් ලිපි බොහොමයක් බැංකුවේ සභාපතිවරයා විසින් අත්සන් කර තිබුණි.

(ඇ) පිළිගත හැකි බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියෙන් අනුගමනය නොකර බැංකුව විසින් නීති උපදේශක හා සමාගම් ලේකම් තනතුර සඳහා කොන්ත්‍රාත් පදනම මත පුද්ගලයෙකු බඳවාගෙන තිබුණි. එසේම, කිසිදු රාජකාරී ලැයිස්තුවක් ඔහු වෙත ලබාදී නොතිබුණි.

4.5 වෙළෙඳපොල කොටස

කර්මාන්තයේ තෝරාගත් දර්ශක මත ගණනය කරන ලද සමාලෝචිත වර්ෂයේ සහ ඉකුත් වර්ෂ 04 ක කාල පරිච්ඡේදයට අදාල බැංකුවේ වෙළෙඳපොල කොටස පිළිබඳ සාරාංශයක් පහත දැක්වේ.

විස්තරය	2015	2014	2013	2012	2011
	%	%	%	%	%
පොළී ආදායම	0.60	0.63	0.66	0.93	0.93
පොළී වියදම	0.11	0.09	0.09	0.11	0.13
පොළී නොවන ආදායම්	0.62	0.03	0.49	0.86	0.05
බදු පෙර ලාභය	1.13	1.12	4.40	2.30	0.82
වත්කම්	0.76	0.73	0.83	0.94	0.97
දළ ණය හා අත්තිකාරම්	0.74	0.66	0.76	0.85	0.89
දළ සක්‍රීය නොවන අත්තිකාරම්	4.03	2.94	3.55	5.68	6.74
ආයෝජනය	1.02	1.02	1.14	1.25	1.11
තැන්පතු	0.07	0.05	0.04	0.04	0.04

මේ සම්බන්ධව පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) දළ අක්‍රීය අත්තිකාරම් හැර තෝරාගත් දර්ශකවලට එරෙහිව බැංකුවේ වෙළෙඳපොල කොටස සියයට 1 ක් පමණ විය. ඉහත කාලපරිච්ඡේදය තුළ සැලකිය යුතු වෙනස්කම් නිරීක්ෂණය නොවිණි.
- (ii) බැංකුවේ තැන්පතු හා පොළී වියදම් මඟින් කර්මාන්තයට කරන ලද දායකත්වය සියයට 0.1 ක් තරම් වූ ඉතා පහල මට්ටමක පැවතුණි.
- (iii) සියයට 4 ක් වූ දළ අක්‍රීය අත්තිකාරම් මඟින් බැංකුව කර්මාන්තයට සිදුකර තිබුණු දායකත්වය අනෙකුත් දර්ශකයන් සමඟ සැසඳීමේදී කැපී පෙනෙන මට්ටමක විය.

5. ගිණුම්කටයුතුභාවය හා යහපාලනය

5.1 සංයුක්ත සැලැස්ම

සංයුක්ත සැලැස්ම මඟින් 2012-2016 කාලපරිච්ඡේදය ආවරණය විය. සමාලෝචිත වර්ෂය තුළ ලභාකර ගැනීමට අපේක්ෂිත ඉලක්කයන් සහ එයින් ඉටුකර ගැනීම් පිළිබඳ සාරාංශකර පහත දැක්වේ.

විස්තරය	ඉලක්කයන්	තථ්‍ය	තථ්‍ය තත්ත්වයන් ඉලක්කයන්ගේ ප්‍රතිශතයක් ලෙස
-----	-----	-----	-----
	රු.මිලියන	රු.මිලියන	
ණය සහ අත්තිකාරම්	7,800.00	3,371.00	43
තැන්පතු	3,820.00	520.00	13
ප්‍රධාන ව්‍යාපාරයෙහි පොළී ආදායම	698.70	294.00	42
ආයෝජනය මත පොළී ආදායම	139.00	338.00	243

ණය හා අත්තිකාරම්, තැන්පතු සහ පොළී ආදායම් යන ප්‍රධාන ව්‍යාපාරික කටයුතුවලට අදාළව සංයුක්ත සැලැස්මේ දක්වා තිබුණු ඉලක්කයන් ඉතා පහල මට්ටමක වූ තථ්‍ය ප්‍රතිඵල සමඟ සැසඳීමේදී පවත්නා සංයුක්ත සැලැස්ම ඵලදායී නොවන බව 2015 ජූලි 28 දින පැවැත්වූ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබුණි. එසේ වුවත්, නව සංයුක්ත සැලැස්මක් පිළියෙල කිරීමට පියවරගෙන නොතිබුණි.

5.2 අභ්‍යන්තර විගණනය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) අභ්‍යන්තර විගණනය මඟින් පෙන්වා දෙන ලද අඩුපාඩු නිවැරදි කිරීමට නොපමාව කටයුතු නොකර එම අඩුපාඩු නැවත නැවත මතුකර දක්වන බව නිරීක්ෂණය විය.
- (ii) සංස්ථාපිත පාලනය සඳහා වූ 2007 අංක 12 දරන බැංකු පනතේ 3(6)(II)(i) සහ (1) මඟ පෙන්වීම්වලට අනුව, 2014 වර්ෂයේ සඳහා වූ බාහිර විගණකගේ කළමනාකරණ ලිපිය හා එයට කළමනාකරණය විසින් දෙන ලද අදහස් දැක්වීම් පිළිබඳ විගණන කමිටුවේදී සමාලෝචනය කර නොතිබුණු අතර 2015 වර්ෂයේ පවත්වා තිබුණු විගණන කමිටු සඳහා බාහිර විගණකට ආරාධනා කර නොතිබුණි.

5.3 අයවැය පාලනය

අයවැයගත හා තථ්‍ය අයිතමයන් අතර සියයට 6 සිට සියයට 297 දක්වා වූ විචලනයන් නිරීක්ෂණය වූ බැවින් අයවැය ලේඛණය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස උපයෝගීකරගෙන නොතිබුණු බව පෙන්වුම් කෙරුණි.

6. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන දුර්වලතා බැංකුවේ අවධානයට යොමු කෙරුණි. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් පිළිබඳ විශේෂ අවධානය යොමුකළ යුතු වේ.

පාලන ක්ෂේත්‍රය	නිරීක්ෂණ
-----	-----
(අ) ගිණුම්කරණය	හානිකරණ ප්‍රතිපාදන ගණනය කිරීම්, දේපල පිරිසත හා උපකරණ සහ අස්පාඨ්‍ය වත්කම් වර්ගීකරණය, උපවිත වියදම් හඳුනා ගැනීම, පාලන ගිණුම් සැසඳීම, බදු ගණනය කිරීම්, තැන්පත් සහ ඉදිරි ගෙවීම් හඳුනා ගැනීම.

